

යොමු අංකය : 0/පස/2/34(1).

**වයඹ පළාත් සභාව**

වයඹ පළාතේ පළාත් සභාවේ 1990 අංක 08 දරන වයඹ පළාතේ මුදල් ප්‍රඥප්තිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වයඹ පළාතේ පළාත් සභාව විසින් 1990.12.03 වැනි දින සම්මත කරන ලදුව 1990.12.12 වැනි දින ආණ්ඩුකාරවරයා විසින් අනුමත කර ඇති පූර්වෝක්ත ප්‍රඥප්තිය සියලුදෙනා හේ දැනගැනීම පිණිස මෙහි පහත පළ කරමි.

සම්පත් එම්. දසනායක,  
ලේකම්,  
වයඹ පළාත් සභාව.

1992 මැයි මස 26 වැනි දින,  
කුරුණෑගල,  
වයඹ පළාත් සභාවේ සභා කාර්යාලයේ දී ය.

වයඹ පළාතේ පළාත් සභාවේ 1990 අංක 08 දරන වයඹ පළාතේ මුදල් ප්‍රඥප්තිය

බදු සහ ආදායම් පදනම් සහ අය කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ ප්‍රඥප්තියකි

මේ ප්‍රඥප්තිය, සංශෝධිත පරිදි වූ 1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනතේ සහ සංශෝධිත පරිදි වූ 1982 අංක 43 දරන මුද්දර ආදායම් පනතේ ඇතැම් විධිවිධානවලට අනුකූල වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වයඹ පළාතේ පළාත් සභාව විසින් මෙසේ පනවනු ලැබේ.

1. (1) මේ ප්‍රඥප්තිය 1990 අංක 08 දරන වයඹ පළාතේ මුදල් ප්‍රඥප්තිය යනුවෙන් සඳහන් කරනු ලබන අතර, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් නියම කරනු ලබන දිනයක සිට එහි විධිවිධාන ක්‍රියාත්මක වන්නේය.

වසම් ආරම්භ සහ ක්‍රියාත්මක වන දිනය.

(2) මේ ප්‍රඥප්තියේ ඒ ඒ කොටස් සඳහා වෙනස් වෙනස් දිනයන් අමාත්‍යවරයා විසින් නියම කරනු ලැබිය හැකි ය. 1 වැනි හෝ 2 වැනි කොටස ක්‍රියාත්මක කරනු ලැබූ කවර වුවද අවස්ථාවක දී එකී 1 වැනි හෝ 2 වැනි කොටස පළමුව ක්‍රියාත්මක කරනු ලැබූ දින සිට 3 වැනි සහ 8 වැනි කොටස් ද, 4 වැනි, 5 වැනි, 6 වැනි හෝ 7 වැනි කොටස් ක්‍රියාත්මක කරනු ලැබූ කවර වුවද අවස්ථාවක දී එවකටත් 8 වැනි කොටස ක්‍රියාත්මක කොට නොසිටුවේ නම්, එකී 4 වැනි, 5 වැනි, 6 වැනි හෝ 7 වැනි කොටස්වලින් කවරක් හෝ පළමුව ක්‍රියාත්මක කරනු ලැබූ දින සිට 8 වැනි කොටස ද ක්‍රියාත්මක කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතුය.

2. මේ ප්‍රඥප්තියේ කාර්ය සඳහා පළාත් ආදායම් කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය පළාත් ආදායම් කොමසාරිස්වරුන්, පළාත් තත්කේන්ද්‍රීකරුවන් සමඟ වෙනත් නිලධාරීන් අවශ්‍ය සංඛ්‍යාවක් පත් කරනු ලැබිය හැකිය.

**1 වැනි කොටස**

**1 වැනි පරිච්ඡේදය**

**පිරිවැටුම් බදු පදනම්**

3. (1) පළාත තුළ ව්‍යාපාරයක් කරගෙන යන්නා වූ සෑම කැනැන්තකුගෙන්ම 1991 ජනවාරි මස 1 වැනි දින හෝ ඉන්පසු ආරම්භ වන සෑම කාර්තුවක් සඳහාම (මෙහි මින්මතු "පිරිවැටුම් බදු" යනුවෙන් සඳහන් කරනු ලබන) ඒ ව්‍යාපාරයෙන් ඒ කැනැන්තාගේ පිරිවැටුම් සම්බන්ධයෙන්, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් කලින් කල නියම කරනු ලබන අනුප්‍රමාණ අනුව ආගණනය කරනු ලැබූ බදුදක්, පාර්ලිමේන්තුව විසින් යාදනු ලබන නිසිවලින් සහ මේ පනතේ වෙනත් විධිවිධානවලින් නියම කර ඇති සීමාවලට සහ නිදහස් කිරීම්වලට යටත්ව අය කරනු ලැබිය යුතුය.

පිරිවැටුම් බදු පදනම්.

(2) මේ පරිච්ඡේදයේ කාර්ය සඳහා "ව්‍යාපාරය" යන්නෙන්, යම් පාරිභෝගික ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් හෝ වශයෙන් නැතහොත් සිල්ලරට විකිණීම අදහස් වන නමුත් නිෂ්පාදකයකු විසින් කරනු ලබන විකිණීමක් ඊට අයත් නොවේ.

4. (1) පළාත තුළ යම් කැනැන්තකු විසින් කරගෙන යනු ලබන යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් එක් එක් කාර්තුව සඳහා පිරිවැටුම් බදු ඔහුගෙන් අය කර ගනු ලැබිය යුතුය.

යම් කැනැන්තකු පිරිවැටුම් බදු හෙරිය යුක්ත් කවර අවස්ථාවලදී ද යන්න.

(2) යම් කැනැන්තකු විසින් කරගෙන යනු ලබන යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඒ කැනැන්තාගෙන් පිරිවැටුම් බදු

අය කරගනු ලැබිය යුතු විටක සහ ඒ ව්‍යාපාරයේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා ඇති විටෙක, (1) වැනි උප වගන්තියේ සලකා ඇති විධිවිධාන නොසලකා ඒ ව්‍යාපාරයේ නව අයිතිකරු, ඒ ව්‍යාපාරයේ අයිතිය වෙනස් වීමට පෙරාතුවම ඒ ව්‍යාපාරයේ අයිතිකරුවා සිටියාක් මෙන් සලකා ඒ ව්‍යාපාරයේ නව අයිතිකරුගෙන් පිරිවැටුම් බදු අය කරගනු ලැබිය යුතුය.

II වැනි පරිච්ඡේදය

නිදහස් කිරීම

පිරිවැටුම් බදුදෙන්නාගේ නිදහස් කිරීම.

5. (1) අමාත්‍යවරයා විසින්, පළාතේ ආර්ථික ප්‍රගතිය සඳහා අත්‍යාවශ්‍ය බව කමාගේ මතය වේ නම්, ගැසට් පත්‍රයේ පළ කරන නියමය මගින්, යම් කැනැන්තකු විසින් කරගෙන යනු ලබන ව්‍යාපාරයක් හෝ පිරිවැටුම් බදුදෙන්නාගේ නිදහස් කළ හැකිය.

(2) (1) වැනි උප වගන්තිය යටතේ කරනු ලබන සෑම නියමයක්ම, එය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දිනයෙහි සිට හෝ ඒ නියමයෙහි නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි පසු දිනයක සිට හෝ ක්‍රියාත්මක විය යුතු අතර, ඒ නියමය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දින සිට, මාස තුනක කාලසීමාවක් ඇතුළත හෝ, ඒ කාලසීමාව ඇතුළත පළාත් සභාවේ රැස්වීමක් පවත්වනු නොලැබුවහොත්, ඒ කාලසීමාව ඉකුත්වීමෙන් පසුව පවත්වනු ලබන පළාත් සභාවේ ප්‍රථම රැස්වීමේ දී හෝ ඒ නියමය අනුමත කරන ලෙසට වූ යෝජනාවක් මගින් ඒ නියමය පළාත් සභාව ඉදිරියට ගෙන එනු ලැබිය යුතුය.

(3) පළාත් සභාව විසින් අනුමත කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබූ යම් නියමයක්, ඒ ප්‍රතික්ෂේප කිරීමේ දින හතක් ඒ නියමයේ වලංගුභාවයට භාගියක් නොමැතිව ඒ ප්‍රතික්ෂේප කිරීමේ දින සිට ප්‍රකාශිතව කරන ලද පිටපතකු ලැබිය යුතු අතර, ඒ නියමය යම් දිනයක දී ප්‍රකාශිතව කරන ලද පිටපතකින් ද ඒ දිනය පිළිබඳ නිවේදනයක් ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතුය.

III වැනි පරිච්ඡේදය

පිරිවැටුම්

පිරිවැටුම්

6. (1) මේ ප්‍රඥප්තියේ කාර්ය සඳහා යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් "පිරිවැටුම්" යන්නෙන් ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් එළඹුණු ගනුදෙනුවලින් ලැබුණු හෝ ලැබීමට ඇති මුළු මුදල් ප්‍රමාණය අදහස් වේ.

(2) ඉහත (1) වැනි උපවගන්තියේ කාර්ය සඳහා "පිරිවැටුම්" යන්නට මූලධර්ම වන්නේ විනිශ්චයෙන් ලැබුණු හෝ ලැබීමට ඇති යම් මුදල් ප්‍රමාණයක් ඇතුළත් නොවේ.

(3) යම් කාර්තුවක් සම්බන්ධයෙන් ඒ කාර්තුව ඇතුළත ලබා ගත හැකි යම් මුදල් ප්‍රමාණයක් සඳහා පිරිවැටුම් බදුද ගෙවන ලද අවස්ථාවක ඒ මුදල් ප්‍රමාණය නියම වශයෙන් ලබාගන්නා ලද්දේ යම් කාර්තුවක් ඇතුළත ද, ඒ කාර්තුව සම්බන්ධයෙන් ඒ මුදල් ප්‍රමාණය සඳහා කිසිම බදුදක් ගෙවනු ලැබීම අවශ්‍ය නොවේ.

(4) යම් කාර්තුවක් සඳහා ව්‍යාපාරයක පිරිවැටුම් නිශ්චය කිරීමේ දී, කලින් කාර්තුවක් සඳහා ඒ ව්‍යාපාරයේ පිරිවැටුමෙහි ඇතුළත් කරනු ලැබ ඇත්තා වූ ද, ඒ සම්බන්ධයෙන් වූ පිරිවැටුම් බදුද ගෙවනු ලැබ ඇත්තා වූ ද, ඒ ව්‍යාපාරය විසින් දරන ලද බොල් ණයක් වන්නා වූ ද, මුදලක් වන ඒ කාර්තුව තුළ බොල් ණයක් වී ඇත්තා වූ යම් බොල් ණයකට සමාන මුදලක් අඩු කරනු ලැබිය යුතුය.

එසේ වුවද බොල් ණයක් සම්බන්ධයෙන් මේ උප වගන්තිය යටතේ කලින් අඩු කරනු ලැබූ මුදලක් වෙනුවෙන් යම් කාර්තුවක දී යම් මුදලක් ලැබුණහොත් ඒ මුදල් කරගනු ලැබුවේ යම් කාර්තුවක දී ද ඒ කාර්තුව සඳහා වූ ඒ ව්‍යාපාරයේ පිරිවැටුමෙහි ඒ මුදල ඇතුළත් කරනු ලැබිය යුතුය.

IV වැනි පරිච්ඡේදය

බදු අනුප්‍රමාණ

පිරිවැටුම් බදු අනුප්‍රමාණය.

7. (1) යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වූ පිරිවැටුම් බදු අනුප්‍රමාණ ඒ ව්‍යාපාරයේ ස්වභාවය අනුව කීරණය කරනු ලැබිය හැකි අතර, ඒ අනුව, අමාත්‍යවරයා විසින් ඒ ඒ වෙනස් පන්තිවල හෝ වර්ගවල ව්‍යාපාර සඳහා වෙනස් වෙනස් බදු අනුප්‍රමාණ කීරණය කොට ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය හැකිය.

(2) අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් යම් ව්‍යාපාර පන්තියක් හෝ වර්ගයක් සම්බන්ධයෙන් පිරිවැටුම් බදු ප්‍රමාණය කලින් කල වෙනස් කිරීම කරනු ලැබිය හැකිය.

(3) (1) වැනි උප වගන්තිය යටතේ සෑම කීරණයක්ම හා (2) වැනි උප වගන්තිය යටතේ කරන ලද සෑම නියමයක්ම එය ගැසට් පත්‍රයේ පළ කරනු ලබන දිනයෙහි හෝ ඒ කීරණය කිරීමෙහි හෝ නියමයෙහි සඳහන් කරනු ලැබූ පසු දිනයක සිට බලාත්මක විය යුතු අතර, ඒ කීරණය කිරීම හෝ නියමය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන දිනයේ සිට තුන්මසක

සාධකයක් ඇතුළත් හෝ ඒ කාලසීමාව ඇතුළත් පළාත් සභාවේ රැස්වීමක් පවත්වනු නොලැබුවහොත් ඒ කාලසීමාව ඉකුත් කරනු ලබන ප්‍රථම පළාත් සභා රැස්වීමේ දී ඒ කීරණය කිරීම හෝ නියමය අනුමත කරනු ලැබීමට යෝජනාවක් පළාත් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය. එවැනි සෑම යෝජනාවකම උපලේඛනයක ඒ යෝජනාවේ සඳහන් කරුණු ලබන්නේ යම් කීරණය කිරීමක් හෝ නියමයක්ද, ඒ කීරණය කිරීමෙහි හෝ නියමයෙහි පෙළ දක්වනු ලැබිය යුතුය.

(4) පළාත් සභාව විසින් අනුමත කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබූ (1) වැනි උපවගන්තිය යටතේ වූ යම් කීරණය කිරීමක් හෝ (2) වැනි උප වගන්තිය යටතේ වූ යම් නියමයක්, ඒ යටතේ කරන ලද යම් දෙයක වලංගුභාවයට හානියක් නොවන පරිදි, ඒ ප්‍රතික්ෂේප කරන ලද දිනයේ සිට ප්‍රකාශයට කරනු ලැබූ දේ සලකනු ලැබිය යුතුය. එවැනි යම් කීරණය කිරීමක් හෝ නියමයක් හෝ ප්‍රකාශයක් කරනු ලැබූ දේ සලකනු ලබන දිනය පිළිබඳ නිවේදනය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතුය.

8. අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් ඒ නියමයෙහි නියමිත යම් භාණ්ඩයක් මේ ප්‍රඥප්තියේ මාරු සඳහා බැහැර කරන ලද භාණ්ඩයක් ලෙස ප්‍රකාශ කළ හැකිය. වෙනස් වෙනස් පත්ති හෝ වර්ගවල ව්‍යාපාර සම්බන්ධයෙන් වෙනස් වෙනස් භාණ්ඩ බැහැර කරන ලද භාණ්ඩ ලෙස ප්‍රකාශ කරනු ලැබිය හැකිය.

බැහැර කරනු ලැබූ භාණ්ඩ.

9. 8 වැනි වගන්තිය යටතේ යම් භාණ්ඩයක් යම් ව්‍යාපාර පත්තියක් හෝ වර්ගයක් සම්බන්ධයෙන් බැහැර කරන ලද භාණ්ඩයක් ලෙස ප්‍රකාශ කරනු ලැබූ අවස්ථාවක ඒ භාණ්ඩය විකිණීමෙන් ලබා ගන්නා මුදල් වෙනුවෙන් කිසිදු පිරිවැටුම් මුදක් ගෙවිය යුතු නොවන්නේය.

V වැනි පරිච්ඡේදය

වාර්තා

10 (1) පළාත තුළ යම් ව්‍යාපාරයක් කරගෙන යන සෑම කැනැන්තකු විසින්, එක් එක් කාර්තුවේ දී ඒ ව්‍යාපාරයේ පිරිවැටුම් සම්බන්ධ වාර්තාවක් ඒ එක් එක් කාර්තුව අවසාන වීමෙන් පසු දින පහළොවක් ගතවීමට පෙර පළාත් කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එවැනි සෑම වාර්තාවකම නියමිත ආකෘතිය මගින් විය යුතු අතර, ඒ ආකෘතියෙහි ඇතුළත් කළයුතු යම් නියමිත සියලු තොරතුරු ඒ ආකෘතියෙහි ඇතුළත් කළ යුතුය.

වාර්තා සහ තොරතුරු.

(2) තත්කේරුකරුවකු විසින්, ඔහුගේ විනිශ්චය පරිදි, පිරිවැටුම් බදු අය කරනු ලැබිය හැකි යම් කැනැන්තකු වෙත වෙන වෙනම ලිඛිත දන්වීමක් මගින් ඒ දන්වීමේ නියමිත කාලය ඇතුළත තත්කේරුකරුව අවශ්‍ය වන විස්තර ඇතුළත් වාර්තාවක් පසහ ලෙස විධාන කළ හැකිය.

(3) යම් කැනැන්තකු විසින් කරගෙන යනු ලබන යම් ව්‍යාපාරයක පිරිවැටුම් සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමේ කාර්යය සඳහා තත්කේරුකරුවකු විසින් ඒ කැනැන්තා වෙත යවනු ලබන ලිඛිත දන්වීමකින් -

(අ) ඒ දන්වීමේ සඳහන් කාලසීමාව ඇතුළත එහි සඳහන් යම් පොත්, ගිණුම්, වෙළඳ ලැයිස්තු, ලේඛන වවුචර, වෙක්පත්, ගෙවීම් කුණ්ඩු, විගණක වාර්තා හෝ ඒ කැනැන්තා සන්නිකයෙහි ඇති ඒ දන්වීමෙහි සඳහන් වෙනත් යම් ලේඛන පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලෙස හෝ තත්කේරුකරු වෙත යවන ලෙස ;

(ආ) ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් පිරිවැටුම් පිළිබඳ පරීක්ෂා කරනු ලැබීමේ කාර්ය සඳහා ඒ දන්වීමේ සඳහන් යම් ස්ථානයකට එහි සඳහන් යම් දිනයක හා වේලාවක කමාම හෝ බලය ලත් නියෝජිතයකු මගින් හෝ පැමිණෙන ලෙස

(4) මේ ප්‍රඥප්තියේ කාර්ය සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් යම් කැනැන්තකු වෙත ලිඛිත දන්වීමකින් -

(අ) ඒ දන්වීමේ සඳහන් කාලසීමාව ඇතුළත එහි සඳහන් යම් පොත්, ගිණුම්, වෙළඳ ලැයිස්තු, කොඟ ලැයිස්තු, ලේඛන, වවුචර, වෙක්පත්, ගෙවීම් කුණ්ඩු, විගණක වාර්තා හෝ ඒ කැනැන්තා සන්නිකයෙහි ඇති ඒ දන්වීමෙහි සඳහන්වෙනත් ලේඛන ඉදිරිපත් කරන ලෙස හෝ ඒ නියෝජ්‍ය කොමසාරිස් වෙත යවන ලෙස ;

(ආ) ඒ දන්වීමේ සඳහන් යම් කරුණක් හෝ කරුණු පිළිබඳ ඔහු පරීක්ෂා කරනු ලැබීම සඳහා දන්වීමේ සඳහන් යම් ස්ථානයකට එහි සඳහන් යම් දිනයක හා වේලාවක කමාම හෝ බලය ලත් නියෝජිතයකු මගින් හෝ පැමිණෙන ලෙස

(5) (4) වැනි උප වගන්තිය යටතේ දෙන ලද දන්වීමක් ප්‍රකාර පැමිණෙන යම් කැනැන්තකුට එසේ පැමිණීමෙන් ඔහු විසින් සාධාරණව දරන ලද විසඳුම් කොමසාරිස් විසින් අනුමත කරනු ලැබිය හැකිය.

(3) වැනි උප වගන්තිය යටතේ හෝ (4) වැනි උපවගන්තිය යටතේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වෙත හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකු හේ අනුමැතිය ඇතිව තත්කේරුකරුවකු වෙත ඉදිරිපත් කරනු ලැබූ හෝ ඉදිරිපත් කර ගිණුණක වූ හෝ ප්‍රේෂණය කරනු ලැබූ හෝ ප්‍රේෂණය කොට තිබුණා වූ හෝ වෙනත් ආකාරයකින් කම් සන්නිකයට පත්වන හෝ පත්ව තිබෙන යම් පොත්, ගිණුම්, වෙළඳ ලැයිස්තු, කොඟ ලැයිස්තු, ලේඛන, වවුචර, වෙක්පත්, ගෙවීම් කුණ්ඩු, විගණක වාර්තා හෝ වෙනත් ලියවිලි මේ ප්‍රඥප්තියේ කාර්ය සඳහා කම් භාරයෙහි යම් කාලයක් සඳහා රඳවා ගැනීමට අවශ්‍ය වන්නේ ද, ඒ කාලය සඳහා කම් භාරයෙහි රඳවා ගනු ලැබිය හැකිය.

(6) තක්සේරුකරුවකු විසින් අවශ්‍ය යයි කමා අදහස් කරන කවර විටක සහ විටින් විට යම් තැනැත්තකුට ලියවිල්ලකින් වූ දන්වීමක් මගින් -

(අ) වඩා පරිපූරණ හෝ වැඩිමනක් වාර්තා ; හෝ

(ආ) තක්සේරුකරුගේ අදහස පරිදි ඒ තැනැත්තා විසින් ගෙවනු ලැබිය යුතු පිරිවැටුම් බද්ද තක්සේරු කිරීමේ ලා අවශ්‍ය වන්නා වූ හෝ අදාළ වන්නා වූ යම් කාරණයක් පිළිබඳව වඩාත් පරිපූරණ හෝ වැඩිමනක් තොරතුරු

ඒ නිවේදනයෙහි සඳහන් නියමිත කාලය තුළ සපයන ලෙස නියම කරනු ලැබිය හැකිය.

(7) යම් තැනැත්තකු විසින් හෝ ඔහු වෙනුවෙන් මේ ප්‍රඥප්තිය යටතේ සපයනු ලැබිය යුතු යයි සලකනු ලබන වාර්තාවක්, ප්‍රකාශයක් හෝ ආකෘතියක් අවස්ථාවේදී පරිදි ඒ තැනැත්තා විසින් හෝ ඔහුගේ අධිකාරය යටතේ සපයන ලද බවට සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු අතර, ඊට පටහැනිව කරුණු ඔප්පු කරන්නේ නම් මිස, එවැනි යම් වාර්තාවක්, ප්‍රකාශයක් හෝ ආකෘතියක් අත්සන් කරන යම් තැනැත්තකුට ඒ වාර්තාවේ ප්‍රකාශයේ හෝ ආකෘතියේ ඇතුළත් සියලු කරුණු පිළිබඳ දැනීම ඇති බවට සලකනු ලැබිය යුතුය.

(8) (2) වැනි උප වගන්තිය යටතේ තක්සේරුකරුවකු විසින් යම් තැනැත්තකුට දෙන ලද දන්වීමක නියමයන් අනුව කටයුතු කිරීමට ඔහු පැහැර හරින අවස්ථාවක, කොමසාරිස් වරයා විසින්, ලිඛිත දන්වීමක් මගින් -

(අ) ඒ තැනැත්තා මත රුපියල් දස දහසක් නොඉක්මවන දණ්ඩනයක් පැනවිය හැකිය ; කවද

(ආ) (i) ඒ දඩ ගෙවීමට ; සහ  
(ii) තක්සේරුකරු විසින් ඒ තැනැත්තාට දෙන ලද දන්වීමේ සඳහන් වන වාර්තාව කොමසාරිස්වරයාගේ දන්වීමෙහි සඳහන් යම් කාලයක් ඇතුළත සැපයීමට

ඒ තැනැත්තාට නියම කළ හැකිය.

(9) යම් තැනැත්තකු විසින් වාර්තාවක් සැපයීම පැහැර හැරීමට හේතුව කම් පාලනයෙන් බාහිර වූ අවස්ථානුගත කරුණු නිසා බවට සහ දණ්ඩනය නියම කිරීමෙන් පසුව කමා විසින් ඒ වාර්තාව සපයා ඇති බවට කොමසාරිස්වරයා සැකීමට පත්වන පරිදි ඒ තැනැත්තා විසින් ඔප්පු කරනු ලැබුවහොත්, මේ වගන්තිය යටතේ ඒ තැනැත්තා වෙත නියම කරන ලද යම් දණ්ඩනයක් කොමසාරිස්වරයා විසින් අඩු කරනු ලැබිය හැකිය ; නැතහොත් අන් හරිනු ලැබිය හැකිය.

(10) (8) වැනි උප වගන්තිය යටතේ යම් තැනැත්තකුට දණ්ඩනයක් නියම කරනු ලැබ ඇති අවස්ථාවක, ඒ දන්වීමට, අදාළව 35 වැනි වගන්තිය යටතේ වරදක් සඳහා වූ අපරාධ වෝදනාවකට ඒ තැනැත්තා යටත් නොවිය යුතුය.

VI වැනි පරිච්ඡේදය

බදු ගෙවීම

පිරිවැටුම් බදු ගෙවීම

11. යම් කාරකුවක් සම්බන්ධයෙන් වූ පිරිවැටුම් බද්ද ඒ කාරකුව අවසානවීමෙන් පසු එළඹෙන මාසයේ පහළොස්වන් දින පසුවීමට පෙර ගෙවිය යුතුය. එසේ නොගෙවන ලද යම් බද්දක් ගෙවීම පැහැර හරින ලද බද්දක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ බද්ද ගෙවනු ලැබිය යුත්තේ යම් තැනැත්තකු විසින් ද, ඒ තැනැත්තා හෝ යම් බද්දක් එක් තැනැත්තකුට වැඩි දෙනෙකු විසින් හෝ හවුල් ව්‍යාපාරයක් විසින් හෝ ගෙවිය යුතුව ඇති අවස්ථාවක, ඒ තැනැත්තන්ගෙන් එක් එක් තැනැත්තා සහ හවුල් ව්‍යාපාරයේ එක් එක් හවුල්කරු විසින්ද මේ ප්‍රඥප්තියේ කාර්ය සඳහා ගෙවීම පැහැර හැරියකු ලෙස සලකනු ලැබිය යුතුය.

ගෙවීම පැහැර හැරීම සඳහා දණ්ඩනය

12. (1) යම් පිරිවැටුම් බද්දක් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක ගෙවීම පැහැර හරින්නා විසින් ගෙවීම පැහැර හැර ඇති ඒ බද්දට අතිරේකව දණ්ඩනයක් වශයෙන් -

(අ) ගෙවීම පැහැර හැර ඇති මුදලින් සියයට දහසකට සමාන මුදලක් ; සහ

(ආ) ගෙවීම පැහැර හැර ඇති යම් මුදලක් ඒ බද්ද ගෙවීම පැහැර හැරීම ඇරඹී ඇත්තේ යම් මාසයක් ඇතුළත ද ඒ මාසයෙන් පසුව එළඹෙන මාසයේ පහළොස්වන් දිනට පෙර නොගෙවන ලද අවස්ථාවක ගෙවීම පැහැර හැර තිබෙන කාලසීමාවේ එක් එක් මාසයේ හෝ ඉන් කොටසෙහි පහළොස්වන් දිනයෙන් අවසන් වන එක් එක් කාලසීමාව වෙනුවෙන්, ගෙවීම පැහැර හරිනු ලැබ ඇති මුදලින් සියයට දෙකකට සමාන වැඩිපුර මුදලක් -

ගෙවනු ලැබිය යුතුය.

එසේ වුවද මේ උප වගන්තිය යටතේ දණ්ඩනය වශයෙන් ගෙවනු ලැබිය යුතු මුළු මුදල, ගෙවීම පැහැර හැර ඇති බද්දෙන් සියයට පනහක් කවර අවස්ථාවක දී හෝ නොඉක්මවිය යුතු අතර, ගෙවීම පැහැර හැරීම සිදුවී ඇති යම් විශේෂ කාරණා හේතුකොටගෙන ඒ මුදල අත්හැරීම හෝ අඩුකිරීම ආධාරණ හා යුක්ති සහගත බවට කොමසාරිස්වරයා සැකීමකට පත්වන්නේ නම් එවැනි යම් මුදලක් අත්හැර දැමීම ෩෦ අඩුකිරීම කළ හැකිය.

(2) 79 වැනි වගන්තිය යටතේ අභියාචනයක් අවසාන වශයෙන් කීරණය කිරීම මත (1) වැනි උප වගන්තිය යටතේ එකතු කරනු ලැබූ යම් මුදලක් හෝ මුදල් ද සමග යම් පැහැර හරින ලද බද්දක් අඩු කරන ලද විටක, ඒ මුදල හෝ මුදල්, එසේ අඩු කරන ලද බද්ද මත ගණන් බැලිය යුතුය.

VII වැනි පරිච්ඡේදය

තක්සේරු කිරීම්

13. (1) යම් තැනැත්තකු -

(අ) තක්සේරුකරුවකුගේ මතය පරිදි පිරිවැටුම් බද්ද ගෙවිය යුතු වන්නේ ද, ඒ තැනැත්තා යම් කාර්තුවක් සඳහා 10 වැනි වගන්තිය යටතේ වාර්තාවක් සැපයීම සහ ඒ කාර්තුව සඳහා බදු ගෙවීම පැහැර හැරිය හොත් ;

තක්සේරු කිරීමේ තක්සේරුකරුව ඇති බලය.

(ආ) පිරිවැටුම් බද්ද ගෙවිය යුතු වන්නේ ද, ඒ තැනැත්තා යම් කාර්තුවක් සඳහා 10 වැනි වගන්තිය යටතේ වාර්තාවක් සැපයූ නමුත් ඒ කාර්තුව සඳහා බදු ගෙවීම පැහැර හැරියහොත් තක්සේරුකරුගේ මතය අනුව ඒ කාර්තුව සඳහා ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු පිරිවැටුම් බදු ප්‍රමාණය පළාත් තක්සේරුකරු විසින් තක්සේරු කළයුතු අතර, ඒ මුදල වහාම ගෙවන ලෙස ඒ තැනැත්තාට ලිඛිත දැන්වීමක් මගින් නියම කළ යුතුය. යම් තැනැත්තකු සම්බන්ධයෙන් යම් කාර්තුවක් සඳහා එසේ තක්සේරු කරන ලද මුදල් ප්‍රමාණය, 14 වැනි වගන්තියේ විධිවිධාන වලට යටත්ව, ඒ තැනැත්තා විසින් ඒ කාර්තුව සඳහා ගෙවිය යුතු පිරිවැටුම් බදු ප්‍රමාණය ලෙස සලකනු ලැබිය යුතුය.

(2) යම් තැනැත්තකු සම්බන්ධයෙන් යම් කාර්තුවක් සඳහා (1) වැනි උප වගන්තිය යටතේ කරන ලද තක්සේරුවකින්, ඒ තක්සේරු කරන ලද මුදල එම කාර්තුව සඳහා ඔහුගෙන් අයවිය යුතු පිරිවැටුම් බදු මුදල වුවාක් සේ සලකා 12 වැනි වගන්තිය යටතේ දැක්වෙනාකට ඒ තැනැත්තා යටත් විය යුතු වීම කෙරෙහි බලපෑමක් ඇති නොවිය යුතුය.

(3) යම් කාර්තුවක් සම්බන්ධයෙන් 10 වැනි වගන්තිය යටතේ වාර්තාවක් සැපයීම පැහැර හරින ලද තැනැත්තකු විසින් ඒ කාර්තුව සඳහා ගෙවන ලද පිරිවැටුම් බදු මුදල පළාත් තක්සේරුකරුගේ මතය අනුව, ඒ කාර්තුව සඳහා ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු නියම මුදලට වඩා අඩුවූ විටක පළාත් තක්සේරුකරුගේ විනිශ්චය අනුව ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු මුදල පළාත් තක්සේරුකරු විසින් තක්සේරු කළයුතු අතර, ලියවිල්ලකින් වූ දැන්වීමක් මගින්, ඒ දැන්වීමේ සඳහන් කරුණු ලබන දිනයකට පෙර, එසේ තක්සේරු කරන ලද මුදල සහ ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල අතර ඇති වෙනස ගෙවන ලෙස ඒ තැනැත්තාට නියම කළ යුතුය.

(4) යම් කාර්තුවක් සඳහා යම් තැනැත්තකු සම්බන්ධයෙන් (3) වැනි උප වගන්තිය යටතේ තක්සේරුවක් කරන ලද අවස්ථාවක, එසේ තක්සේරු කරන ලද මුදල සහ ඒ තැනැත්තා විසින් ඒ කාර්තුව සඳහා පිරිවැටුම් බද්ද වශයෙන් ගෙවන ලද මුදල අතර ඇති වෙනස ඒ කාර්තුව සඳහා ගෙවීම පැහැර හරින ලද පිරිවැටුම් බද්ද ලෙස සැලකිය යුතුය. ඒ අනුව 11 වැනි වගන්තිය යටතේ ඒ කාර්තුව සඳහා ඒ තැනැත්තා විසින් ඒ බද්ද ගෙවිය යුතුව තිබුණේ යම් දිනයක ද එදින සිට ඒ තැනැත්තා 12 වැනි වගන්තියෙහි (1) වැනි උප වගන්තිය යටතේ ඒ මුදල සම්බන්ධයෙන් දැක්වෙනා ගෙවීමට යටත් විය යුතුය.

14. පිරිවැටුම් බද්ද අය කරනු ලැබිය යුතු යම් තැනැත්තකු විසින්, යම් කාර්තුවක් සඳහා බද්ද වශයෙන්, ඒ කාර්තුව සඳහා ඔහු විසින් ගෙවිය යුතු හෝ ඒ කාර්තුව සඳහා අයකර ගතයුතු නියම මුදල් ප්‍රමාණයට වඩා අඩු මුදල් ප්‍රමාණයක්, ගෙවනු ලැබ ඇති බව තක්සේරුකරුවකුට පෙනී යන අවස්ථාවක, ඒ තක්සේරුකරු විසින් කවර විටක වුවද කම් විනිශ්චයට අනුව ඒ තැනැත්තා විසින් බද්ද ගෙවනු ලැබිය යුතුව තිබුණේ යම් අතිරේක මුදල් ප්‍රමාණයකටද ඒ අතිරේක මුදල් ප්‍රමාණය අනුව ඒ තැනැත්තාගෙන් පිරිවැටුම් බද්ද අයවිය යුතු ලෙස තක්සේරු කරනු ලැබිය හැකිය. තක්සේරුකරු විසින් ඒ තැනැත්තා වෙත තක්සේරු කිරීමේ දැන්වීමක් දෙනු ලැබිය යුතුය.

අතිරේක තක්සේරු.

15. යම් කාර්තුවක් සඳහා යම් තැනැත්තකු සම්බන්ධයෙන්, 14 වැනි වගන්තිය යටතේ තක්සේරුවක් කරන ලද අවස්ථාවක එසේ තක්සේරු කරන ලද මුදල ඒ කාර්තුව සඳහා නොගෙවා පැහැර හරින ලද පිරිවැටුම් බද්ද ලෙස සැලකිය යුතුය. ඒ අනුව 11 වැනි වගන්තිය යටතේ ඒ කාර්තුව සඳහා ඒ තැනැත්තා විසින් ඒ බද්ද ගෙවිය යුතුව තිබුණේ යම් දිනයකද, එදින සිට ඒ තැනැත්තා 12 වැනි වගන්තියෙහි (1) වැනි උප වගන්තිය යටතේ ඒ මුදල සම්බන්ධයෙන් දැක්වෙනා ගෙවීමට යටත් විය යුතුය.

16. යම් තැනැත්තකු විසින් 10 වැනි වගන්තිය යටතේ යම් කාර්තුවක් සඳහා සපයන ලද වාර්තාවක්, තක්සේරුකරු විසින් පිළිනොගෙන ඒ තැනැත්තා සම්බන්ධයෙන් ඒ කාර්තුව සඳහා 13 වැනි වගන්තිය හෝ 14 වැනි වගන්තිය යටතේ තක්සේරුවක් හෝ අතිරේක තක්සේරුවක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින් ඒ වාර්තාව පිළිනොගැනීමට හේතු කැපැලවේ යවන ලද ලියා පදිංචි කරන ලද ලිපියක් මගින් ඒ තැනැත්තාට ලියවිල්ලකින් දැන්විය යුතුය.

වාර්තාවක් පිළි නොගැනීම - පිළිබදව තක්සේරුකරු හේතු දැක්විය යුතු බව.

VIII වැනි පරිච්ඡේදය

තක්සේරුවල අවසානාත්මකභාවය සහ වැරදි වාර්තා සඳහා දැක්වෙනා

17. පිරිවැටුම් බද්ද සම්බන්ධයෙන් තක්සේරුවකට විරුද්ධව මේ ප්‍රඥප්තියේ නියමිත කාලසීමාව තුළ වලංගු අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබ නොමැති අවස්ථාවක හෝ ඒ බද්දේ ප්‍රමාණය සම්බන්ධයෙන් 79(5) වැනි වගන්තිය යටතේ එකඟ වී ඇති අවස්ථාවක හෝ අභියාචනයේදී නිශ්චය කරනු ලැබ ඇති අවස්ථාවක, අවස්ථාවේදී, කරන ලද හෝ එකඟ වන

තක්සේරු හෝ සංශෝධිත තක්සේරු අවසානාත්මක විය යුතු බව.

ලද හෝ අඩු කරන ලද හෝ වැඩි කරන ලද හෝ ස්ථිර කරන ලද තත්පරව වී බද්දේ ප්‍රමාණය සම්බන්ධයෙන් මේ ප්‍රඥප්තියේ සියලු කාර්ය සඳහා අවසානාත්මක හා කීරණාත්මක වන්නේය.

එසේ වුවද, යම් කාරුච්චික සඳහා අභියාචනයේදී නිශ්චය කරනු ලැබ ඇති යම් කරුණක් නැවත සලකා බැලීම ඇතුළත් නොවන්නේ නම්, ඒ කාරුච්චික සඳහා තත්පරවක් හෝ අතිරේක තත්පරවක් කිරීමෙහි ලා තත්පරවක් කරුවකු මේ ප්‍රඥප්තියේ අඩංගු කිසිවක් නිසා නොවැලැක්වෙන්නේය.

පිරිවැටුම් බද්ද අඩුවෙන් තෙවිම සඳහා යුග්මි.

18. යම් තැනැත්තකු සම්බන්ධයෙන් කරන ලද තත්පරවක් දී, පිරිවැටුම් බද්දේ ප්‍රමාණය, ස්වකීය වාර්තාවේ නියමිත පිරිවැටුම මත අයවිය යුතු මුදල් ප්‍රමාණය ලෙස ඔහු විසින් එවකටත් ගෙවනු ලැබ ඇති මුදල් ප්‍රමාණය ඉක්මවන්නා වූ ද, තත්පරව 11 වැනි වගන්තිය යටතේ අවසානාත්මක හා කීරණාත්මක වන්නා වූ ද අවස්ථාවක; ඒ තැනැත්තා විසින්, ස්වකීය වාර්තාවේ පිරිවැටුම එළිදරව් කිරීමේ දී හෝ ඒ පිරිවැටුම සම්බන්ධ පිරිවැටුම් බදු අනුප්‍රමාණය අදාළ කිරීමේ දී හෝ වංචාවක් හෝ ඕනෑකමක්ම පැහැර හැරීමක් සිදුවී නොමැති බව පළාත් කොමසාරිස්වරයා සැකීමට පත්වන පරිදි සනාථ කරනු ලබන්නේ නම් මිස, සාවද්‍ය වාර්තාවක් පිළියෙල කිරීම සඳහා හෝ කම් වාර්තාවෙහි දක්වා ඇති පිරිවැටුමට සාවද්‍ය පිරිවැටුම් බදු අනු ප්‍රමාණයක් අදාළ කිරීම සඳහා දණ්ඩනය වශයෙන් රුපියල් දෙදහසක් නොඉක්මවන මුදලක් හා, තත්පරවෙන් පෙන්නුම් කරන මුළු පිරිවැටුම් බද්ද සහ වාර්තාව මත ගෙවනු ලැබූ පිරිවැටුම් බද්ද අතර ඇති වෙනස මෙන් දෙගුණයකට සමාන මුදලක් ගෙවන ලෙස පළාත් කොමසාරිස්වරයා විසින් ඒ තැනැත්තාට ලියවිල්ලක් මගින් නියම කරනු ලැබිය හැකිය.

IX වැනි පරිච්ඡේදය

විශේෂ අවස්ථා, දණ්ඩන සහ වැරදි

අගස්තුකාරවට පත් තැනැත්තකු විසින් ක්‍රියා කළ හැකිද යන බව.

19. යම් තැනැත්තකු විසින් කරනු ලැබිය යුතු යයි මේ ප්‍රඥප්තියෙන් නැතහොත් මේ ප්‍රඥප්තිය යටතේ නියමිත යම් ක්‍රියාවක් හෝ දෙයක් ඉටුකිරීම, ඒ තැනැත්තා අගස්තුකාරවට පත් තැනැත්තකු නම්, ඒ අගස්තුකාරවට පත් තැනැත්තාගේ භාරකරු විසින් කරනු ලැබිය යුතුය.

හවුල් ව්‍යාපාරයක් වෙනුවෙන් ප්‍රමුඛ හවුල්කරු ක්‍රියා කළයුතු බව.

20. යම් තැනැත්තකු විසින් කරනු ලැබිය යුතු යයි මේ ප්‍රඥප්තියෙන් නැතහොත් මේ ප්‍රඥප්තිය යටතේ නියමිත යම් ක්‍රියාවක් හෝ දෙයක් ඉටුකිරීම, තැනැත්තන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වනවිට ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රමුඛ හවුල්කරු විසින් කරනු ලැබිය යුතු යයි නියමිත ලෙස සලකනු ලැබිය යුතුය.

එසේ වුවද, හවුල් ව්‍යාපාරයක ප්‍රමුඛ හවුල්කරු වශයෙන් මේ ප්‍රඥප්තියේ විධිවිධාන යටතේ දැනුම්දීමක් කරනු ලැබ ඇති යම් තැනැත්තකු ඔහු ඒ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවකු නොවන බව හෝ ශ්‍රී ලංකාවේ වෙනත් යම් තැනැත්තකු ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රමුඛ හවුල්කරු වන බව හෝ සනාථ කරන්නේ නම් මිස, ඔහු ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රමුඛ හවුල්කරු ලෙස සලකනු ලැබිය යුතුය.

සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් වෙනුවෙන් ප්‍රධාන නිලධරයා ක්‍රියා කළයුතු බව.

21. (1) සංස්ථා ගතකළ හෝ සංස්ථාගත නොකළ යම් සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් විසින්, මේ පනත යටතේ කළයුතු යයි නියමිත සියලු ක්‍රියා, කාරණා හෝ දේවල් සම්බන්ධයෙන් ඒ සමාගමේ හෝ පුද්ගල මණ්ඩලයේ ලේකම්, කළමනාකරු, අධ්‍යක්ෂ හෝ වෙනත් ප්‍රධාන නිලධරයකු වගකිව යුතුය.

එසේ වුවද යම් සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් වෙනුවෙන් මේ ප්‍රඥප්තියේ විධිවිධාන යටතේ දැන්වීමක් දෙනු ලැබූ යම් තැනැත්තකු ඒ සමාගම හෝ පුද්ගල මණ්ඩලය සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් තැනී බව හෝ ශ්‍රී ලංකාවේ වාසික වෙනත් යම් තැනැත්තකු ඒ සමාගමේ හෝ පුද්ගල මණ්ඩලයේ ප්‍රධාන නිලධරයා බව ඔප්පු කළහොත් මිස ඒ තැනැත්තා ඒ සමාගමේ හෝ පුද්ගල මණ්ඩලයේ ප්‍රධාන නිලධරයා ලෙස සලකනු ලැබිය යුතුය.

(2) සංස්ථා ගතකළ හෝ සංස්ථා ගත නොකළ සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් විසින් මේ ප්‍රඥප්තිය යටතේ වරදක් කරනු ලැබූ අවස්ථාවක, ඒ වරද කරනු ලැබූ අවස්ථාවේ ඒ සමාගමේ හෝ පුද්ගල මණ්ඩලයේ ලේකම්, කළමනාකරු, අධ්‍යක්ෂ හෝ අනෙක් ප්‍රධාන නිලධරයා වශයෙන් සිටි සෑම තැනැත්තකුම, ඒ වරද කර ඇත්තේ කමාගේ අනුදැනුම නොමැතිව බව සහ එම තනතුරේ තම කර්තව්‍යවල ස්වභාවය සහ යෙදී ඇති වෙනත් සියලු කරුණු ගැන සැලකිලිමත්ව එම වරද කිරීම වැළැක්වීමට ක්‍රියා කළ යුතු වූ පරිදි සියලු උදෙසාගයෙන් කමා ක්‍රියා කළ බව ඔප්පු කරතහොත් මිස, ඒ වරදට වරදකරු ලෙස සලකනු ලැබිය යුතුය.

ව්‍යාපාරය අවසන් වන අවස්ථාවේ දී පිරිවැටුම් බද්ද තෙවිම වගකීම.

22. (1) පිරිවැටුම් බද්ද අය කරනු ලැබිය හැකි වූ තැනැත්තකු, ඒ බද්ද අයකළ හැකි වනුයේ යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ද, ඒ ව්‍යාපාරය යම් කාරුච්චික අවසන් කරන අවස්ථාවක, ඒ ව්‍යාපාරය පවත්වාගෙන යාම ඔහු විසින් අවසන් කරනු ලැබ කිලිණ් ද ඒ කාරුච්චික තුළ දී ඔහු ඒ ව්‍යාපාරය පවත්වාගෙන ගිය කාලසීමාව සඳහා මෙහි මින්මතු සලස්වා ඇති විධිවිධාන වලට යටත්ව ඒ බද්ද ගෙවීමට ඔහු බැඳී සිටින්නේය.

(2) යම් ව්‍යාපාරයක් පවත්වා ගෙන යන යම් තැනැත්තකු විසින් ඒ ව්‍යාපාරය වෙනත් යම් තැනැත්තකු වෙත පවරනු ලබන අවස්ථාවක ඒ පැවරුමට පෙරාතුව වූ කාලසීමාව සඳහා ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් ගෙවිය යුතු වූ පිරිවැටුම් බද්ද පැවරුම්කරුගෙන් අය කරගත නොහැකි නම් පැවරුම්ලාභී වෙත තත්පරවක් කරනු ලැබ නොකිලිණ් ද පැවරුම්ලාභීගෙන් එය අයකර ගත හැකි වන අතර, පිරිවැටුම් බද්ද එකතු කිරීම හෝ අයකර ගැනීම සම්බන්ධයෙන් මේ ප්‍රඥප්තියේ විධිවිධාන ඒ අනුව අදාළ විය යුතුය.

23. (1) පිරිවැටුම් බද්ද අයකළ හැකි වූ යම් තැනැත්තකු මියගිය අවස්ථාවක, ඒ තැනැත්තාගේ මරණය සිදුවීමට පෙරාතුව වූ සියලුම කාලසීමාවක් සම්බන්ධයෙන්, ඒ තැනැත්තා ජීවත්ව සිටියේ නම්, ඔහුගෙන් අයකළ හැකි වූ පිරිවැටුම් බද්ද ඒ තැනැත්තාගේ පොල්මැකරුවාගෙන් අය කරනු ලැබිය යුතු වන අතර, ඒ මියගිය තැනැත්තා ජීවත්ව සිටියේ නම් මේ ප්‍රඥප්තිය යටතේ වගකිව යුතු වූ සියලු ක්‍රියා, කාරණා හා දේවල් සම්බන්ධයෙන් ඒ පොල්මැකරු වගකිව යුතුය.

පිරිවැටුම් බද්ද ගෙවීමට පොල්මැකරුවන් යටත් බව.

එසේ වුවද -

(අ) මියගිය තැනැත්තාගේ යම් ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් සම්බන්ධයෙන් පොල්මැකරුව විරුද්ධව කිසිදු නඩු කටයුත්තක් පවරනු නොලැබිය යුතුය ;

(ආ) ඒ තැනැත්තාගේ මරණය සිදු වූ දිනයට පෙරාතුව වූ කාල පරිච්ඡේදයන් සම්බන්ධයෙන් කිසිදු තක්සේරුවක් හෝ අතිරේක තක්සේරුවක් මරණය සිදු වූ කාරකුවේ අවසානයේ සිට තුන් අවුරුද්දකට පසුව කරනු නොලැබිය යුතුය ;

(ඇ) මේ වගන්තිය යටතේ පොල්මැකරුවාගේ වගකීම -

(i) මේ වගන්තිය යටතේ පිරිවැටුම් බද්ද සම්බන්ධයෙන් බැඳීම් පැන නගින බවට පොල්මැකරුව දැන්වීම දෙනු ලබන දිනය වන විට ඔහු සත්කකයෙහි හෝ ඔහුගේ පාලනයෙහි පැවති මිය ගිය තැනැත්තාගේ බුද්දලේ ප්‍රමාණයට ; සහ

(ii) අර්ථලාභියකු අතර පත්ව තිබිය හැකි ඒ බුද්දලයේ යම් කොටසක ප්‍රමාණයට

සීමා විය යුතුය.

(2) පොල්මැකරුවකු විසින් මියගිය තැනැත්තකුගේ බුද්දලය වෙනුවෙන් ඒ බුද්දලයේ කොටසක් වන යම් ව්‍යාපාරයක් පවත්වා ගෙනයනු ලබන අවස්ථාවක ඒ මියගිය තැනැත්තා ජීවත්ව සිටියේ නම් ඔහුගෙන් අයකර ගත හැකිව තිබුණු පිරිවැටුම් බද්ද, ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන්, ඒ පොල්මැකරුවාගෙන් අයකර ගනු ලැබිය යුතුය.

24. පිරිවැටුම් බද්දක් ගෙවිය යුතු යම් ව්‍යාපාරයක් යම් තැනැත්තකු විසින් වෙනත් යම් තැනැත්තකු වෙනුවෙන් ඒ වෙන් තැනැත්තාගේ අනුයෝජක වශයෙන් පවත්වාගෙන යනු ලබන අවස්ථාවක, ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙහි පසුව සඳහන් කළ තැනැත්තාගෙන් අය කළ යුතුව තිබුණු ආකාරයටම සහ ප්‍රමාණයටම වූ පිරිවැටුම් බද්දක් පළමුව සඳහන් කළ තැනැත්තාගෙන් අයකර ගත යුතුය.

තමන්ට අයත් නොවන ව්‍යාපාර සම්බන්ධයෙන් පිරිවැටුම් බද්ද ගෙවීම සඳහා ඇතැම් තැනැත්තන් සතු වගකීම.

25. තැනැත්තන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් භාරයක භාරකරුවන්ගේ තක්සේරුවෙන් හෝ මියගිය තැනැත්තකුගේ බුද්දලයේ පොල්මැකරුවන්ගේ තක්සේරුවෙන් හෝ ක්‍රියා කරන අවස්ථාවක, මේ ප්‍රඥප්තිය යටතේ ඔවුන්ගෙන් අයකළ හැකි වන පිරිවැටුම් බද්ද ඒකාබද්ධව හා වෙන් වෙන් වශයෙන් ඔවුන්ගෙන් අය කරනු ලැබිය හැකි වන අතර, ඒ බද්ද ඒකාබද්ධව හා වෙන් වෙන් වශයෙන් ගෙවීමට ඔවුහු යටත් වෙති.

ඒකාබද්ධ අනු යෝජකයන් භාරකරුවන් හා පොල්මැකරුවන්.

26. (1) සමාගම් ආඥාපනතේ කුමක් සඳහන් වුවද, සමාගමක් ආවරණය වසා දමනු ලබන අවස්ථාවක දී ඒ සමාගම විසින් ගෙවිය යුතු වූ යම් පිරිවැටුම් බද්දක් අයකර ගත නොහැකි වූ විටක, බද්ද අය කරනු ලබන්නේ යම් කාලසීමාවක් සම්බන්ධයෙන් ද ඒ කාලසීමාව තුළ යම් කාලයක් සඳහා සමාගමේ අධ්‍යක්ෂවරයකුට සිටි සෑම තැනැත්තකුම, ඒ බද්ද ගෙවීම පැහැර හැරීම, සමාගමේ කටයුතු සම්බන්ධයෙන් තමාගේ යම් දැඩි නොසැලකිල්ලක්, ව්‍යතික්‍රමයක් හෝ යුතුකම් පැහැර හැරීමක් නිසා නොවන බව ඔහු විසින් මජ්ජ කරනු ලබන්නේ නම් මිය, ඒ බද්ද ගෙවීම සම්බන්ධයෙන් ඒකාබද්ධව හා තනි තනිව වගකිව යුතු වන අතර, පිරිවැටුම් බද්ද එකතු කර ගැනීම හා අයකර ගැනීම සම්බන්ධයෙන් මේ ප්‍රඥප්තියේ විධිවිධාන ඒ අනුව අදාළ විය යුතුය.

සමාගමක් ආවරණය වීමේදී හෝ පුද්ගල මණ්ඩලයක් විසුරුවා හැරීමේදී පිරිවැටුම් බද්ද ගෙවිය යුතු වන තැනැත්තන්.

(2) පුද්ගල මණ්ඩලයක් විසුරුවා හරිනු ලබන අවස්ථාවක දී ඒ පුද්ගල මණ්ඩලය විසින් ගෙවිය යුතු වූ යම් පිරිවැටුම් බද්දක් අය කරගත නොහැකි වූ විටක, බද්ද අය කරනු ලබන්නේ යම් කාලසීමාවක් සම්බන්ධයෙන්ද, ඒ කාලසීමාව තුළ ඒ පුද්ගල මණ්ඩලයේ සාමාජිකයකු වූ සෑම තැනැත්තකුම, ඒ බද්ද ගෙවීම පැහැර හැරීම, ඒ මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් තමාගේ යම් දැඩි නොසැලකිල්ලක්, ව්‍යතික්‍රමයක් හෝ යුතුකම් පැහැර හැරීමක් නිසා නොවන බව ඔහු විසින් මජ්ජ කරනු ලබන්නේ නම් මිය, ඒ බද්ද ගෙවීම සම්බන්ධයෙන් ඒකාබද්ධව හා තනි තනිව වගකිව යුතු වන අතර, පිරිවැටුම් බද්ද එකතු කර ගැනීම හා අයකර ගැනීම සම්බන්ධයෙන් මේ ප්‍රඥප්තියේ විධිවිධාන ඒ අනුව අදාළ විය යුතුය.

(3) යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු පිරිවැටුම් බද්දෙහි ප්‍රමාණය අඩු කරන්නා වූ හෝ අඩු කිරීමේ ප්‍රතිඵලය ගෙන දෙනු ලැබිය හැකි යම් ගණුදෙනුවක් හෝ බැහැර කිරීමක් කෘතීම බව හෝ ව්‍යාජ බව සහ යම් ගනුදෙනුවක් හෝ බැහැර කිරීමක් ඇත්ත වශයෙන්ම, ක්‍රියාත්මක කරනු නොලබන බව තක්සේරුකරුවාගේ මතය වන අවස්ථාවක, එවැනි යම් ගනුදෙනුවක් හෝ බැහැර කිරීමක් ඔහු විසින් නොසලකා හැරිය හැකිය.

මේ වගන්තියෙහි "බැහැර කිරීමට" යන්නට යම් භාරයක්, ප්‍රදානයක්, ප්‍රතිඥාවක්, ගිවිසුමක් හෝ සැකැස්මක් ඇතුළත් වේ.

27. (1) මේ ප්‍රඥප්තියේ විධිවිධානවලට අනුකූල යයි අදහස් කරනු ලබන යම් දැන්වීමක්, තක්සේරුවක්, සහතිකයක් හෝ වෙනත් කටයුත්තක් එහි සාරය හා බලපෑම අනුව මේ ප්‍රඥප්තියේ අධ්‍යායයට හා අර්ථයට අනුකූල වේ නම් හෝ ගැලපේ නම් සහ එමගින් තක්සේරු කරනු ලැබූ හෝ තක්සේරු කිරීමට අදහස් කරනු ලැබූ හෝ එය බලපාන්නා වූ හෝ තැනැත්තා කවුරුන් දැයි පොදු අධ්‍යායයට සහ වැටහීමට අනුව, එහි නම් කර තිබේ නම්, එහි ආකෘතියේ උණකාවක් හේතුවෙන් නිෂ්ප්‍රභ කරනු ලැබීම හෝ ඉතා ලෙස හෝ ඉතා කළ හැකි ලෙස හෝ සලකනු ලැබීම හෝ නොකළ යුතු අතර එහි ඇති යම් වරදකින්, දෝෂයකින් හෝ අඩුපාඩුවකින් ඒ කිසිවක් කෙරෙහි බලපෑමක් නොසිදු විය යුතුය.

තක්සේරුවල වලංගු බව.

(2) යම් තත්කේරුවක් පිළිබඳ දැන්වීම පිරිවැටුම් බදු අයකර ගැනීම අපේක්ෂා කරනු ලැබූ තැනැත්තා වෙත යට පරිදි භාර දී ඇත්නම් සහ මේ උප වගන්තියේ (අ) ඡේදයේ සඳහන් විස්තරවල සාරය හා බලපෑම් ඒ දැන්වීමේ ඇත්නම්, (1) වැනි උප වගන්තියේ ව්‍යාප්තියට භාගියක් නොමැතිව යම් තත්කේරුවක -

(අ) බදු අය කරනු ලැබීමට යටත් තැනැත්තාගේ නම හෝ පෙළපත් නාමය පිළිබඳව හෝ පිරිවැටුම් ප්‍රමාණය පිළිබඳව හෝ අය කරනු ලැබූ පිරිවැටුම් බදු ප්‍රමාණය පිළිබඳව හෝ වරදක් කිසීම ; හෝ

(ආ) තත්කේරුව හා ඒ පිළිබඳ දැන්වීම අතර යම් වෙනසක් කිසීම  
ඒ තත්කේරුව කෙරෙහි බල නොපෑ යුතු අතර,  
එකී හේතුවක් මත ඊට විරුද්ධ නොවිය යුතුය.

කොමසාරිස් හෝ ස්ථාන සෛද්ධි කිරීමට ඇති බලය.

28. (1) කොමසාරිස්වරයා විසින් ඒ සඳහා විශේෂයෙන් බලය දෙනු ලැබූ පළාත් රාජ්‍ය සේවයේ බදු අය කිරීමේ කටයුතු කරන යම් නිලධාරියකු විසින් සාම නිලධාරියකු සමඟ ගොස් පහත සඳහන් ක්‍රියා සිංදුල්ලම හෝ ඉන් කිසිවක් හෝ ඉටු කළ හැකිය :-

- (අ) මේ ප්‍රඥප්තිය යටතේ වූ යම් නඩු කටයුත්තක් සඳහා ප්‍රයෝජන වන්නේ යයි හෝ ඊට අදාළ වන්නේ යයි ඔහු අදහස් කරන යම් ගිණුම් පොත්, ලේඛන, වාර්තා, හෝ වෙනත් ලියකියවිලි ඇතුළු විස්තරය කිරීමට ඔහුට හේතු ඇති යම් ගොඩනැගිල්ලකට හෝ ස්ථානයකට ඇතුළුවීම හා සෛද්ධි කිරීම සහ ඒවා සොයා ගනු ලැබුවහොත් ඒවා පරීක්ෂා කිරීම ;
- (ආ) එබඳු ගිණුම්, පොත්, ලේඛන, වාර්තා හෝ වෙනත් ලියකියවිලි කහනමට ගැනීම හෝ එහි හඳුනා ගැනීමේ ලකුණු තැබීම හෝ එයින් උධෘත හෝ පිටපත් ගැනීම ;
- (ඇ) මේ වගන්තිය යටතේ යම් සෛද්ධියක් කිරීමේදී සොයා ගනු ලැබූ මේ ප්‍රඥප්තිය යටතේ වූ යම් නඩු කටයුතු වලට ප්‍රයෝජනවත් වන්නේ යයි හෝ අදාළ වන්නේ යයි ඔහුට අදහස් වන, වෙනත් යම් දෙයක් සටහනක් හෝ දේපළ ලැයිස්තුවක් සෑදීම.

කවද 1970 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතෙහි ඇති සෛද්ධි කිරීම් වලට අදාළ වූ විධිවිධාන මේ වගන්තිය යටතේ වූ සෛද්ධි කිරීම් වලට අදාළ විය හැකිකාක්දුර දුරට අදාළ විය යුතුය.

මේ උප වගන්තියේ "සාම නිලධාරියා" යන්නෙහි අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ඊට දී ඇති අර්ථයම ඇත්තේය.

(2) (1) වැනි උප වගන්තිය යටතේ බලතල ක්‍රියාත්මක කිරීමට යම් නිලධාරියෙකුට බලය දීමට පෙර ඒ නිලධාරියා විසින් ඒ බලතල ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වීමට තුඩු දුන් කරුණු පළාත් කොමසාරිස්වරයා විසින් සටහන් ගත කළ යුතුය.

(3) (1) වැනි උප වගන්තිය යටතේ පළාත් කොමසාරිස්වරයා විසින් බලය දෙනු ලැබූ යම් නිලධාරියකු විසින් යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් ලියවිල්ලක් යම් තැනැත්තකුගෙන් කහනමට ගනු ලබන අවස්ථාවක, එසේ කහනමට ගනු ලැබ ඇති ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ වෙනත් ලියවිල්ල නිශ්චිත වශයෙන් සඳහන් කෙරෙන සටහනක් ඒ නිලධාරියා විසින් ඒ තැනැත්තා වෙත නිකුත් කළ යුතුය.

(4) යම් නිලධාරියකු විසින් (1) වැනි උපවගන්තිය යටතේ කහනමට ගනු ලැබූ යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් යම් ලියවිල්ලක් පරීක්ෂා කිරීම සඳහා හෝ ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ වෙනත් ලියවිල්ල අයත් තැනැත්තාට විරුද්ධව නඩු කටයුතු පැවරීම සඳහා හෝ අවශ්‍ය විය හැකිකාක් කල් ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ වෙනත් ලියවිල්ල ඒ නිලධාරියා සන්නිකයෙහි රඳවා තබා ගනු ලැබිය හැකිය.

ව්‍යාපාර ස්ථාන පරීක්ෂා කිරීමට ඇති බලය.

29. (1) පළාත් කොමසාරිස්වරයා විසින්ම හෝ, තත් කරය සඳහා පළාත් කොමසාරිස්වරයා විසින් ලියවිල්ලකින් විශේෂයෙන් බලය දෙනු ලැබූ පළාත් රාජ්‍ය සේවයේ වෙනත් යම් නිලධාරියෙකු විසින් පහත සඳහන් ක්‍රියා සිංදුල්ලම හෝ ඉන් කිසිවක් ඉටු කළ හැකිය :-

- (අ) මේ ප්‍රඥප්තියේ විධිවිධාන පිළිපදිනු ලැබ කිසිදැයි තීරණය කිරීමේ කාර්යය සඳහා, යම් තැනැත්තකු විසින් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන යම් ස්ථානයකට හෝ ගොඩනැගිල්ලකට ඇතුළුවීම සහ පිරික්සීම ;
- (ආ) යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් යම් ලියවිල්ලක් සොයා ගනු ලැබිය හැකි යම් භාස්තයක් විවෘත කිරීම හා පරීක්ෂා කිරීම සහ එහිදී සොයා ගනු ලබන යම් භාණ්ඩ පිළිබඳ දේපළ ලැයිස්තුවක් සෑදීම ;
- (ඇ) එබඳු ස්ථානයක හෝ ගොඩනැගිල්ලක කිසි සොයා ගනු ලැබූ යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් යම් ලියවිල්ලක් පරීක්ෂා කිරීම හා පිටපත් හෝ උධෘත ගැනීම ;
- (ඈ) යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් ලියවිල්ලක් සන්නිකයට ගැනීම හෝ එහි හඳුනා ගැනීමේ ලකුණු තැබීම ;
- (ඉ) එබඳු ස්ථානයක හෝ ගොඩනැගිල්ලක කිසි සොයා ගනු ලැබූ මුදල් වහාම ගණන් කොට ඒ පිළිබඳ වාර්තාවක් සෑදීම ;
- (ඊ) මේ ප්‍රඥප්තිය යටතේ වූ කරුණු සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් සැපයීමට හැකි යම් තැනැත්තකු ඒ ස්ථානයේ හෝ ගොඩනැගිල්ලේ සිට සොයා ගනු ලැබූ විට, ඒ තොරතුරු සපයන ලෙස එවැනි සෑම තැනැත්තකුටම නියම කිරීම.



(2) (1) වැනි උප වගන්තිය යටතේ පළාත් කොමසාරිස්වරයා විසින් බලය දෙනු ලැබූ නිලධරයකු විසින් යම් තැනැත්තකුගෙන් යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් ලියවිල්ලක් තම සත්කමයට ගනු ලබන අවස්ථාවක එම නිලධරයා විසින් තම සත්කමයට ගනු ලැබූ පොත, ලේඛනය, වාර්තාව හෝ ලියවිල්ල නිශ්චිත වශයෙන් සඳහන් කෙරෙන සටහනක් ඒ තැනැත්තා වෙත නිකුත් කළ යුතුය.

(3) යම් නිලධරයකු විසින් (1) වැනි උප වගන්තිය යටතේ තම සත්කමයට ගනු ලැබූ යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් පරීක්ෂා කිරීම සඳහා හෝ ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ ලියවිල්ල අයත් තැනැත්තාට විරුද්ධව නඩු කටයුතු පැවරීම සඳහා හෝ අවශ්‍ය විය හැකිකාක් කල් ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ ලියවිල්ල ඒ නිලධරයා සත්කමයෙහි රඳවා තබා ගනු ලැබිය හැකිය.

30. පිරිවැටුම් බද්ද අය කරනු ලැබිය හැකි සෑම තැනැත්තකු විසින්ම, තම ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දී තමා එළඹෙන එක් එක් ගනුදෙනුව සම්බන්ධයෙන් :-  
(අ) ඒ ගනුදෙනුවට එළඹෙනු දිනය ;  
(ආ) ඒ ගනුදෙනුවේ ස්වභාවය ;  
(ඇ) ඒ ගනුදෙනුව සම්බන්ධයෙන් ලැබුණ හෝ ලැබිය යුතු මුදල් ප්‍රමාණය ; සහ

පිරිවැටුම් බද්ද අය කළ හැකි සෑම තැනැත්තකු විසින්ම වටුරය පිළියෙල කොට නිකුත් කළ යුතු බව.

(ඇ) ඒ ගනුදෙනුවට ඇතුළත් වූයේ යම් තැනැත්තකු සමඟද, ඒ තැනැත්තාගේ තම සහ ලිපිනය, දක්වමින් වටුරයක් පිළියෙල කිරීම හෝ පිළියෙල කිරීමට සැලැස්වීම හෝ කළ යුතුය. ඒ ගනුදෙනුවට එළඹුණේ යම්කිසි තැනැත්තකු සමඟද ඒ තැනැත්තාට ඒ වටුරයේ මුල් පිටපත නිකුත් කරනු ලැබිය යුතු අතර, ඒ වටුරය පිළියෙල කරන ලද්දේ යම්කිසි තැනැත්තකු විසින්ද, නැතහොත් යම්කිසි තැනැත්තකු වෙනුවෙන්ද ඒ තැනැත්තා විසින් ඒ වටුරය පිළියෙල කරනු ලැබූ කාරකුව ඉකුත්වීමෙන් පසුව අවුරුදු පහක කාලයක් ඒ වටුරයේ පිටපත රඳවා තබා ගැනීම හා ආරක්ෂා කිරීම කරනු ලැබිය යුතුය. තවද මේ වගන්තියේ කුමක් සඳහන් වුවද වෙනස් වෙනස් ව්‍යාපාරවලදී ගනුදෙනු වාර්තා කළ යුතු ආකාරය සහ ඒ සඳහා භාවිතා කළ යුතු ආකෘතියේ ආකාරය පළාත් කොමසාරිස් වරයා විසින් නියම කරනු ලැබිය හැකිය.

31. (1) පිරිවැටුම් බද්ද අය කරනු ලැබිය හැකි සෑම තැනැත්තකු විසින්ම, තම ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී තමා එළඹෙනු ගනුදෙනු සම්බන්ධයෙන් එක් එක් කාරකුව වෙනුවෙන් වූ ගනුදෙනු පිළිබඳ ලේඛනයක් තබාගැනීම හා පවත්වාගෙනයාම කළ යුතුය.

ගනුදෙනු පිළිබඳ ලේඛනය.

(2) යම් කාරකුවක් සම්බන්ධයෙන් යම් තැනැත්තකු විසින් තබා ගනු ලැබූ ගනුදෙනු පිළිබඳ ලේඛනය, ඔහු විසින් එම කාරකුව ඉකුත් වීමෙන් පසුව අවුරුදු පහක කාලයක් රඳවා තබා ගැනීම හා ආරක්ෂා කිරීම කරනු ලැබිය යුතුය.

32. (අ) 102 වැනි වගන්තිය යටතේ රහස්‍යතාව පිළිබඳ ද්විරූමි දීමට නියමිත තැනැත්තකුට සිටියදී එම ද්විරූමි නොදී මේ කොටස යටතේ කටයුතු කරන්නා වූ ; හෝ  
(ආ) 102 වැනි වගන්තියේ විධිවිධාන කඩ කරමින් කටයුතු කරන්නා වූ ; හෝ  
(ඇ) මේ කොටසේ විධිවිධානවලින් කිසිවක් කඩකරමින් කටයුතු කිරීමට වෙනත් යම් තැනැත්තකුට ආධාර දෙන්නා වූ අනුබල දෙන්නා වූ හෝ වෙනත් යම් තැනැත්තකු පොළොබ වන්නා වූ ; හෝ

රහස්‍යතාව කඩකිරීම හා වෙනත් කාරණා වැරදි වන බව.

සෑම තැනැත්තකුම මේ ප්‍රඥප්තිය යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාස්වරයකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට රුපියල් දෙදහසක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දෙකටම හෝ ඔහු යටත් විය යුතුය.

33. (අ) මේ කොටසේ විධිවිධාන අනුව අසනු ලැබූ යම් ප්‍රශ්නයකට හෝ කොරතුරු සපයන ලෙස කරනු ලැබූ ඉල්ලීමකට, වාචිකව හෝ ලිඛිතව යම් අසත්‍ය පිළිතුරක් දෙන්නා වූ ; හෝ  
(ආ) මේ කොටස යටතේ සපයනු ලැබූ හෝ ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක තමා විසින් ඇතුළත් කළ යුතුව තිබුණු යම් විස්තර ඒ වාර්තාවෙහි ඇතුළත් නොකර අක් හරින්නා වූ ; හෝ  
(ඇ) මේ කොටස යටතේ යම් අසත්‍ය වාර්තාවක් කරන්නා වූ හෝ මේ කොටස යටතේ සපයනු ලබන යම් වාර්තාවක යම් අසත්‍ය සටහනක් කරන්නා වූ

වංචා සම්බන්ධයෙන් දඬුවම් විධිවිධාන.

සහ එමගින් පිරිවැටුම් බද්ද ගෙවීම මත හරින්නා වූ හෝ මත හැරීමට තැත් කරන්නා වූ හෝ ඒ බද්ද ගෙවීම මත හැරීමට හෝ මත හැරීමට තැත්කිරීමට වෙනත් යම් තැනැත්තකුට ආධාර කරන්නා වූ යම් තැනැත්තකු මේ ප්‍රඥප්තිය යටතේ වරදකට වරදකරු විය යුතු අතර, මහේස්ත්‍රාස්වරයකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට -

- (i) වරද කරනු ලැබුවේ යම් කාරකුවක් සම්බන්ධයෙන් ද නැතහොත් ඇතුළත ද ඒ කාරකුව සඳහා, අවස්ථාවේදී පරිදි, ඒ තැනැත්තා හෝ එසේ සහාය දෙනු ලැබූ අන් තැනැත්තා හෝ මේ ප්‍රඥප්තිය යටතේ ගෙවීමට යටත්ව සිටින්නා වූ ද, මහහැරියා වූ හෝ මහ හැරීමට තැත් කළා වූ ද බදු මුදල් ප්‍රමාණය මෙන් දෙගුණයකට සමාන මුදලකින් ; සහ
- (ii) රුපියල් පන් දහසක් නොඉක්මවන මුදලකින් සමන්විත දඩයක් ගෙවීමට හෝ මාස හයකට නොවැඩි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දෙකටම හෝ ඒ තැනැත්තා යටත් විය යුතුය.

වාර්තා ආදියට අදාළ දැක්වෙන විධිවිධාන

34. (අ) 10 වැනි වගන්තියේ හෝ 30 වැනි වගන්තියේ හෝ 31 වැනි වගන්තියේ විධිවිධාන අනුව ක්‍රියා කිරීම පැහැර හරින්නා වූ ; හෝ

(ආ) 10 වැනි වගන්තිය හෝ 79 වැනි වගන්තිය යටතේ තමාට නිකුත් කරන ලද දන්වීමක නියමයක් අනුව ක්‍රියා කිරීම පැහැර හරින්නා වූ ; හෝ

(ඇ) 10 වැනි වගන්තිය හෝ 79 වැනි වගන්තිය යටතේ තමාට නිකුත් කරන ලද දන්වීමකට අනුකූලව පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඉදිරියේ පෙනී සිට, ඒ නිලධාරියා විසින් නීත්‍යානුකූලව තමාගෙන් අසනු ලබන යම් ප්‍රශ්නයකට පිළිතුරු දීම පැහැර හේලුවක් නොමැතිව පැහැර හරින්නා වූ ; හෝ

(ඈ) පිරිවැටුම් බද්දට තමා යටත්වීම හෝ වෙනත් යම් තැනැත්තකු යටත්වීම කෙරෙහි බලපාන යම් කාරණයක් හෝ දෙයක් සම්බන්ධයෙන් යම් සාවද්‍ය තොරතුරක් සපයන්නා වූ ; හෝ

(ඉ) 28 වැනි වගන්තිය හෝ 29 වැනි වගන්තිය යටතේ ද්‍රවිකිය බලපාල ක්‍රියාත්මක කිරීමේ කොමසාරිස්වරයාට හෝ වෙනත් යම් නිලධාරියකුට ඕනෑකමක් බාධා කරන්නා වූ හෝ කොමසාරිස්වරයා හෝ වෙනත් යම් නිලධාරියකු ප්‍රමාද කරන්නා වූ ; හෝ

(ඊ) මේ ප්‍රඥප්තියේ විධිවිධානවලට විරුද්ධව කටයුතු කිරීමට වෙත යම් තැනැත්තකුට ආධාර දෙන්නා අනුබල දෙන්නා වූ හෝ වෙනත් යම් තැනැත්තකු පොළොවන්නා වූ

සෑම තැනැත්තකුම වරදකට වරදකරු විය යුතු අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට රුපියල් පනස් දහසක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නොඉක්මවන කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම ඔහු යටත් විය යුතුය.

වැරදි සම්බන්ධයට පත් කිරීම

35. 32 වැනි වගන්තිය, 33 වැනි වගන්තිය හෝ 34 වැනි වගන්තිය යටතේ වූ යම් වරදක් කොමසාරිස්වරයා විසින් සම්බන්ධයට පත් කළ හැකිය. තවද ඒ යටතේ වූ යම් නඩු කටයුත්තක් නඩු නීත්‍රවට පෙර නතර කිරීම හෝ සම්බන්ධයට පත් කිරීම ඔහු විසින් කළ හැකිය.

නඩු පැවරීම කොමසාරිස්වරයාගේ අනුමතය ඇතිව විය යුතු බව

36. 32 වැනි වගන්තිය, 33 වැනි වගන්තිය හෝ 34 වැනි වගන්තිය යටතේ වූ යම් වරදක් සම්බන්ධයෙන් කිසිම නඩු පැවරීමක් කොමසාරිස්වරයාගේ මෙහෙයවීමෙන් හෝ ඔහුගේ අනුමතය ඇතිව හෝ හැර, ආරම්භ කරනු නොලැබිය යුතුය.

3 වැනි කොටස  
X වැනි පරිච්ඡේදය  
මුද්දර ගාස්තු පැනවීම

37. පහත දැක්වෙන පරිදි, එනම් -

- (අ) වයඹ පළාතේ පිහිටි නිශ්චල දේපල විකිණීමකට අදාළ සෑම සාධන පත්‍රයක් සඳහා ;
- (ආ) ශ්‍රී ලංකාවේ වයඹ පළාත තුළ නිකියෙන් පිහිටුවන ලද යම් අධිකරණයක පවරනු ලබන නඩු කටයුතුවලදී ඉදිරිපත් කරනු ලබන හෝ ගොනු ගත කරනු ලබන සෑම ලේඛනයක් සඳහා ;
- (ඇ) වයඹ පළාත තුළදී මෝටර් රථයක අයිතිය පිළිබඳව කරනු ලබන සෑම පැවරීමක් සඳහා

නියමිත අනු ප්‍රමාණවලට අනුකූලව මුද්දර ගාස්තුවක් අය කරනු ලැබිය යුතුය. විවිධ පන්තිවල හෝ වර්ගවල සාධන පත්‍ර සඳහා වෙනස් වෙනස් ගාස්තු අනු ප්‍රමාණ නියම කරනු ලැබිය හැකිය.

වෙනත් කරුණු කීපයකට අදාළ සාධන පත්‍ර

38. එකිනෙකට වෙනස් කරුණු කීපයකින් සමන්විත වන සේ එවැනි කරුණු කීපයකට අදාළ සම්බන්ධ සාධන පත්‍රයක් සම්බන්ධයෙන් වන විට, ඒ එක් එක් කරුණ සඳහා වෙන වෙනම සාධන පත්‍රය බැගින් සකස් කරන ලද්දේ නම් ඒ එක් එක් සාධන පත්‍රය සඳහා අය කරනු ලැබිය යුතු මුද්දර ගාස්තුවේ එකතුවට සමාන මුද්දර ගාස්තුවක් අය කරනු ලැබිය යුතුය.

XI වැනි පරිච්ඡේදය  
නිදහස් කිරීම

නිදහස් කිරීම

39. පහත දැක්වෙන සාධන පත්‍ර සහ ලේඛන මුද්දර ගාස්තුවෙන් නිදහස් කරනු ලැබිය යුතුය :-
- (1) අපරාධ නඩුවල ඇප ඔප්පු ;
  - (2) ආණ්ඩුව විසින් හෝ යම් තැනැත්තකු විසින් ආණ්ඩුව සඳහා නැතහොත් ආණ්ඩුව වෙනුවෙන් යම් නිශ්චල දේපලක් හෝ මෝටර් රථයක් පැවරීමේ හෝ විකිණීමේ ;